



රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව

அரசு கணக்குகள் திணைக்களம்

Department of State Accounts

මගේ අංකය }
எனது இல. }
My No. }

ඔබේ අංකය }
உமது இல. }
Your No. }

දිනය }
திகதி }
Date }

2016.01.06

රාජ්‍ය ගිණුම් වක්‍රලේඛ අංක :- 248/2016

සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන්
දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ
දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත,

එකතු කළ අගය මත බදු ගිණුම්ගත කිරීම

එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි වී ඇති අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු එකතුකළ අගය මත වන බදු ගිණුම් තැබීම සඳහා එකිනෙකට වෙනස් වූ ගිණුම් ක්‍රමවේදයක් භාවිතා කරන බව නිරීක්ෂණය වී ඇත. එබැවින් එකතු කළ අගය මත බදු නිවැරදි හා ඒකීය ක්‍රමයකට ගිණුම්ගත කිරීම සඳහා 2016 වර්ෂයේ සිට පහත ගිණුම් ක්‍රමවේදය මත පදනම්ව එකතු කළ අගය මත වූ බදු ගිණුම්ගත කළ යුතු බව අවධාරණය කෙරේ.

- (1) එකතු කළ අගය මත වූ බදු සඳහා අංක 9185 දරණ එකතු කළ අගය මත බදු පාලන ගිණුම පවත්වාගෙන යනු ලැබේ.
- (2) මෙම පාලන ගිණුමට තම ආයතනයේ යෙදවුම් වටිනාකම සඳහා වූ යෙදවුම් බදු හර කළ යුතු අතර නිමවුම් සඳහා ගණනය කළ නිමවුම් බදු වටිනාකම බැර කළ යුතු ය.

ඒ අනුව වියදම් ගිණුම්ගත කිරීමේදී එකතු කළ අගය මත බදු රහිත වියදම වැය විෂයන්ට හර කළ යුතු අතර ආදායම් ද එකතු කළ අගය මත බදු අඩුකළ අගය මත ගිණුම්ගත කළ යුතු යුතු ය.

- (3) එක් එක් කාර්තුව අවසානයේ යෙදවුම් බදු වටිනාකමට වඩා නිමවුම් බදු වටිනාකම වැඩිනම් එම වැඩි ප්‍රමාණය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත පියවිය යුතු අතර වර්ෂය අවසානයේදී තවදුරටත් නිලවකර ගත යුතු යෙදවුම් බදු ප්‍රමාණයක් තිබේ නම් එම ප්‍රමාණය එළඹෙන කාලසීමාව හෝ කාලසීමාවලදී ඉඩදිය හැකි යෙදවුම් බද්දේ කොටසක් ලෙස සලකා ඉදිරියට ගෙනයා හැක.

ඒ අනුව ඉහත ගිණුම් ක්‍රමවේදය අනුගමනය කර එකතු කළ අගය මත බදු ගිණුම් තැබීම සිදුකළ යතු ය.



ඩී.එම්.ඒ. හරස්ගම
අධ්‍යක්ෂ ජනරාල්

පිටපත්:

- | | | |
|----------------------------|---|----------|
| (1) විගණකාධිපති | } | දැ.ගැ.ස. |
| (2) දේශීය ආදායම් කොමසාරිස් | | |